

අභියාචනා ආකෘති පත්‍රය

1 ශ්‍රේණියේ හෙද නිලධාරී (රෝහල් සේවා) තනතුරේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා කැඳවීම - 2018

නිලධාරියාගේ / නිලධාරිණියගේ පෞද්ගලික තොරතුරු

1. නිලධාරියාගේ / නිලධාරිණියගේ සම්පූර්ණ නම -
2. තනතුර හා ශ්‍රේණිය -
3. මුලකුරු සමඟ නම (ඉංග්‍රීසියෙන්) -
4. මුලකුරු සමඟ නම (සිංහලෙන්) -
5.
 - i. මුල්පත්වීමේ දිනය.....
 - ii. I වන ශ්‍රේණියේ හෙද නිලධාරී (රෝහල් සේවා) තනතුරට උසස් වූ දිනය.....
 - iii. I ශ්‍රේණියේ හෙද නිලධාරී (රෝහල් සේවා) තනතුරේ වැඩ භාරගත් දිනය.....
 - iv. පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල් පුහුණුවේ අවසන් වසර පරීක්ෂණයේ විභාග අංකය..... කුසලතා අංකය.....
6. ජාතික හැඳුණුම්පත් අංකය.....
7. දුරකථන අංකය -
8. ස්ථාන මාරු යෝජිත නාම ලේඛනයේ නම සඳහන් අනු අංකය -
9. දැනටමත් ලැබී ඇති ස්ථාන මාරු සම්බන්ධ යෝජිත තීරණය - නිර්දේශ කරමු / යටපත්ය නැත)
10. අභියාචනා මගින් අපේක්ෂිත ඉල්ලීම -
11. එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට හේතුව (එය සනාථ කිරීමට අවශ්‍ය ලිපිලේඛන අමුණා එවිය යුතුය)

12 ඉහත සඳහන් කර ඇති සියළුම තොරතුරු සත්‍ය හා නිවැරදි බවට මෙයින් ප්‍රකාශ කරමි.

.....
දිනය
නිලධාරියාගේ අත්සන

13. අභියාචනයේ සඳහන් කරුණු පිළිබඳව සහතිකය.

.....
.....

.....
දිනය
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීගේ
අත්සන හා නිලමුද්‍රාව

14. හෙද නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු විෂය භාර කළමනාකරණ සහකාර විසින් සම්පූර්ණ කළ යුතුය.

මෙහි සඳහන් කර ඇති 1,2,3,4,5,6 කරුණු නිවැරදි බවට සහතික කරන අතර ඉදිරිපත් කර ඇති අභියාචනයේ පිටපතක් පෞද්ගලික ලිපිගොනුවේ ඇතුළත් කළ බව සහතික කරමි.

.....
දිනය
හෙද නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු
විෂය භාර කළමනාකරණ සහකාරගේ
නම සහ අත්සන

15 පරිපාලන නිලධාරි/ රෝහල් ලේකම් විසින් සම්පූර්ණ කළ යුතුය.

මෙහි සඳහන් කර ඇති 1,2,3,4,5,6 කරුණු නිවැරදි බවට සහතික කරන අතර ඉදිරිපත් කර ඇති අභියාචනයේ පිටපතක් පෞද්ගලික ලිපිගොනුවේ ඇතුළත් කළ බව සහතික කරමි.

.....
දිනය
පරිපාලන නිලධාරි/ රෝහල් ලේකම්
නම සහ අත්සන

16. අභියාචනයේ සඳහන් කරුණු පිළිබඳව ආයතන ප්‍රධානියාගේ නිර්දේශය -

(1 ශ්‍රේණියේ හෙද නිලධාරී (රෝහල් සේවා) තනතුරේ නිලධාරීන්ගෙන් ස්ථාන මාරු කැඳවමින් නිකුත් කරන ලද අංක 01-25/2018 හා 2018.05.18 දිනැති පොදු චක්‍රලේඛයේ විධිවිධාන සපුරා නොමැති නිලධාරීන්ගේ අභියාචනා ආයතන ප්‍රධානීන් විසින් නිර්දේශ කරන්නේ නම් එයට පාදක වූ විශේෂිත හේතු ඉදිරිපත් කළ යුතුය. එසේම පිළිගත හැකි හේතු මත අදාළ සුදුසුකම් සපුරන ලද මීට පෙර ස්ථාන මාරු ඉල්ලීමට නොහැකි වූ යම් නිලධාරියෙකුගේ ස්ථාන මාරු නිර්දේශ කරන්නේ නම් ඒ සමඟ විධිමත්ව සම්පූර්ණ කරන ලද ස්ථාන මාරු අයදුම්පතක් ද ඉදිරිපත් කළ යුතුය.)

.....
.....
.....
.....
.....
.....

.....
දිනය

.....
ආයතන ප්‍රධානියාගේ අත්සන හා නිලමුද්‍රාව